

**ශ්‍රී ලංකාවේ ජන්දායක වර්යාවට කුල සාධකයේ බලපෑම පිළිබඳ විමර්ශනයක් :**  
**විශ්ව විද්‍යාල ප්‍රජාව ඇසුරෙන්**  
**ඒ. ඒ. කේ. එන්. අධිකාරී<sup>5</sup>**

### සංකීර්ණය

සැම රාජ්‍යයක ම සැම පුරවැසියෙක් ම කුමන හෝ ආකාරයෙන් දේශපාලනයට සහභාගී වේ. ජන්දායක වර්යාව එවැනි එක් ආකාරයක දේශපාලන සහභාගීත්වයකි. මෙවැනි දේශපාලන සහභාගීවීම් තුළ දී මිනිසාට බලපෑම් කරන විවිධ වූ සංස්කෘතික සාධක වේ. ඒ අතරින් කුල සාධකය සුවිශේෂී වේ. වර්තමාන සමාජය තුළ ජන්දායක වර්යාවට කුලය නම් වූ සංවේදී සංස්කෘතික සාධකය කෙබඳ ආකාරයෙන් බලපෑම් කරන්නේ ද, යන්න සෞයා බැලීම මෙහි අරමුණ සි. අධ්‍යාපනයේදී ප්‍රාථමික හා ද්විතීයික දත්ත මත පදනම් වූ අතර ප්‍රශ්නාවලි ක්‍රමය මගින් ප්‍රාථමික දත්ත රස්කර ගන්නා ලදී. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව අතුරින් අහසු ලෙස තොරා ගත් 50 දෙනෙකු සහභාගී කරගත් අතර ඉත් 35ක් විශ්වවිද්‍යාලයේ සිපුත් ද, 15ක් අනධ්‍යන සේවකයින් ද, විය. පර්යේෂණයේ ප්‍රමාණාත්මක දත්ත සරල සංඛ්‍යාන විධිතුම ඔස්සේ ද ගුණාත්මක දත්ත විස්තරාත්මක ක්‍රමවේද ඔස්සේ ද, විශ්ලේෂණය කරන ලදී. මේ හරහා වර්තමාන සමාජය තුළ පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමග කුලය වැනි සාධකවලට අතිතයේ ලැබේ තිබූ වට්නාකම අඩු වෙමින් පවතින බව මූලික වශයෙන් සෞයා ගත හැකි විය.

**මුඛ්‍ය පද:** ජන්දායක වර්යාව, දේශපාලන සහභාගීත්වය, සංස්කෘතික සාධක, කුලය

### හැඳින්වීම

රාජ්‍යයක ක්‍රියාකාරීත්වයට හා පැවැත්මට පුද්ගල දේශපාලන සහභාගීත්වය අත්‍යවශ්‍ය වූ අංගයකි. දේශපාලන පක්ෂවලට එවා නියෝජනය කරන්නා වූ අපේක්ෂකයන්ට සහය පළ කිරීම, මැතිවරණ වේදිකාව මත අදහස් පළ කිරීම, දේශපාලන වශයෙන් වැදගත් සිදුවීම් පිළිබඳ සාකච්ඡා කිරීම, විරෝධතා/ලද්සේෂ්‍රේණ ව්‍යාපාර සංඛ්‍යානය කිරීම, ජාතික හිය, ජාතික කොළඹ, රාජ්‍ය ලාංඡනයට ක්වෙන ගරු කිරීම් ආදි සියලුක් ම පුද්ගලයාන් දේශපාලනයට සහභාගී වන ආකාර වේ. මේ අතරින් තවත් එක් දේශපාලන සහභාගීත්වයක් වන්නේ ජන්දායක වර්යාව සි. එනම් මැතිවරණවලදී සිය ජන්දය හාවිතා කරමින් කරනු ලබන දේශපාලන සහභාගීත්වය සි. ශ්‍රී ලංකාව තුළ මැතිවරණ කිහිපයක් ආකාරයෙන් එනම් ජනාධිපතිවරණ, මහා මැතිවරණ, පළාත් සහා මැතිවරණ හා පළාත් පාලන ආයතනයන්හි මැතිවරණ ආදි වශයෙන් පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකාව වූ කළී බහු වාර්ගික, බහු ආගමික මෙන් ම බහු සංස්කෘතික රටකි. මේ නිසා පුද්ගලයාගේ ජන්ද හාවිතාවට මෙම සාධක කුමන ආකාරයේ බලපෑමක් කරන්නේ ද, යන්න විමසා බැලීම ඉතා වැදගත් ය. පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වූත් වෙනස් වූත් සාධක ජන්දය හාවිතා කිරීමේදී බලපෑම් කරනු ලබයි. උදාහරණයක් ලෙස දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිය, පුද්ගල ආකල්ප, ඇදිනීම් සහ විශ්වාස, ජනමාධ්‍යවල හැසිරීම, සංස්කෘතික සාධක අදිය දැක්විය හැක. මේ අතරින් සංවේදී සංස්කෘතික සාධකයක් වන කුල සාධකය ජන්දායක වර්යාව කෙරෙහි කිසියම් වූ බලපෑමක් සිදු කරයි ද යන්න මෙහේදී විමසා බැලීමට ලක් කරයි. ඇත් අතිතයේ පටන් ලාංකීය ජන සමාජය ස්වයං පාලනයකට ලක් කරමින් වාත්තිය මත බිජි වූ කුල ක්‍රමයකට උරුමකම් කියයි. (ගුණවර්ධන, 2004; 81). එදා මෙදා තුර සියවස් ගණනාවක් පුරා ඇඳුමට පැළඳුමට, කතා බහට, සමාජ පිළිගැනීමට, තානාන්තර දැරීමට, සමාජ වර්පණය ලැබීමට කුලය නම් වූ අදිසි හස්තයේ ක්‍රියාකාරීත්වය බලපෑවේය. වර්තමානයේ පවා කුලය නම් වූ සංස්කෘතික සාධකය සහමුලින්ම

<sup>5</sup> ගාස්ත්‍රීවේදී දේශපාලන විද්‍යා (විශ්ලේෂණ) දෙවන වසර

සමාජයෙන් ඉවත්ව නැත. විවිධ අවස්ථාවන්හි එහි බලපෑම සමාජ ක්‍රියාකරකම් තුළින් ම මැන ගත හැක. දිනෙන් දින දියුණුව කර ගමන් කරන තාක්ෂණික යුගයේ පසුවන අප සමාජය තුළ තවදුරටත් ගතානුගතික මත්මතාන්තරවලට වට්නාකමක් පවතී. කුලය යනු එවැනි සමාජ වට්නාකම තවදුරටත් පවතින සංස්කෘතික සාධකයකි.

### කුලය සහ සිංහල කුල බුරාවලිය

දැරස ඉතිහාසයක් පුරා මුල් බැසගෙන ඇති කුලය ලාංකිය ජන සමාජය තුළට ප්‍රථම වරට ආගමනය වීම පිළිබඳව නිශ්චිතව වෙන් කරන ලද සීමා මායිම් නැත. ඉපරූණී රජ ද්‍රව්‍ය පටන් ක්‍රියාත්මක වූ රාජකාරිය මත හිමි වූ කුලය විවිධ අවධින් පසු කරමින් විවිධ වූ උප ප්‍රභේද රාජියකට බෙදෙමින් වර්ධනය වී ඇති. කුලය සාධකයේ එතිහාසික පදනම විමසා බැලීමේ දී මහාවංශ සාක්ෂියක් ලෙස පණ්ඩිකාභය රාජ්‍ය සමයේදී අනුරාධපුර නගරය පිරිසිදු කිරීම සහ එහි පැවතියා වූ විවිධ සේවා සඳහා ජනයා වෙන්කොට සළකා ඒ ඒ ස්ථානවල පදිංචි කරවීම සඳහා ගම් පිහිට වූ අන්දම පිළිබඳ විස්තරය කුල වාදයේ ඉතිහාසය විමසා බැලීමේදී වැදගත් වේ (ගුණවර්ධන, 2004; 82). තව ද, මහින්දාගමනයන් සමග විවිධ කළාවන්හි නිපුණ වූ කුල 18ක පිරිසක් ලංකාවට පැමිණී බව එතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ (ගුණවර්ධන, 2004; 82). එසේම ඉන්දියාවට ආසන්නයේ ලංකාව පිහිටීම නිසා ඉන්දිය කුල කුමයේ බලපෑම ද, ලංකාවේ කුල කුමය සකුස්මට හේතු කාරණා විය හැකි බවත්, බුදු අහමේ ආභාසය නිසා රාජ්‍ය හා හික්ෂුව අතර පැවති සබඳතාවය හේතුවෙන් ලංකාවට ආවේණික වූ සම්පූද්‍යයන් මත ලාංකිය කුල කුමය නිර්මිත බවත් විවාරක මතයයි (ගුණවර්ධන, 2004; 83).

කුලය උත්සන්තිය මත උරුම වන අතර මිය යන කුරු එය වෙනස් නොවේ. මෙම සමාජ නිර්මිතය ඇසැට නොපෙනෙන ස්ථාපනයට ලක් කළ නොහැකි එහෙත් පිවිත කාලය පුරාම විදින්නට සිදුවන දෙයක් වන අතර අන්තර්ජනන විවාහ කුමය හේතුවෙන් තවදුරටත් ස්ථාවර වේ (දමයන්ති, 2006; 320). කුල කුමය තුළ කුල බුරාවලියක් පවතින අතර ඇතැම් කුලවල උප ප්‍රභේද දක්නට ලැබේ. ප්‍රදේශීයත්වය මත ද, ඇතැම් තැන්හි කුල විහේදනය සිදුව ඇති ආකාරය දැක ගත හැකිය. උදාහරණයක් ලෙස උඩිරට සහ පහතරට එවැනි බෙදීම්කි. මහනුවර යුගයේදී මෙරට කුල 13ක් පැවති බව රෝබට නොක්ස් පවසයි. කුලීනයෝ හා කුල හිනයෝ එහි ප්‍රධාන කොටස් දෙක වේ (දමයන්ති, 2006; 320). මහාවර්ය වියුවර් සිල්වාට අනුව සිංහල කුල 15ක් ප්‍රමණ ඇත.

කෙසේවෙතත්, අතිතයේ ආරච්චිකම හා ගම්මූලාදැනීකම ගොවීම කුලයට පමණක් සීමා කළ ඒකාධිකාරියක් වීම හේතුවෙන් ගොවීම නොවන ජන කොටස් පිඩාවට ලක් විය (අයිවන්, 1999, 82). මෙකළ ගම්මූල උපත් ලියාපදිංචිය සිදු කෙරුණේ ආරච්චිල හරහා ය. එහිදී පහළ කුලවල ජනතාවට තමන් කුමති නාමයක් ලබා ගැනීමේ හැකියාව නොතිබූ අතර ආරච්චිල දෙන නාමයක් හාවතා කිරීමට ඔවුන්ට සිදු විය. උදාහරණයක් ලෙස බෙදා, පුසුමා හා පිනා අදි නම් හාවතාව දැක්වීය හැකිය. පුද්ගල පිවන රටාව තීරණය කරනු ලැබූ ප්‍රබල සාධකයක් ලෙස කුල සාධකය මෙකළ පිළිගැනීමට ලක් විය. ඔවුන්ගේ ආභාරපාන, වාසය කරන ප්‍රදේශය, නාමය (වාසගම), ඇඳුම් පැළපුම්, සමාජ පිළිගැනීම යනාදී සියල්ලම තීරණය කරනු ලබන්නේ එකී පුද්ගලයා අයත් කුලය මත පදනම්වයි.

වියේෂයෙන් වංශවත් නොවූ සාමාන්‍ය මිනිසුන් දැනීන් මදක් පහත වන සේ කොන්චය අඩක් වැශෙන සේ වස්තු අදිති. ස්ත්‍රීහු බොලට දක්වා වස්තුය ඇද එය ම කරකවා ලපැත්ත වැශෙන සේ පටක් කරේ ලා ගනිති. අඩු කුලයේ ස්ත්‍රීහු දණහිසට රේදි කඩික් ඇද උප්‍රිකය නග්නව තබා ගත යුතුය. (ගුණවර්ධන, 2004; 83). එදිනෙදා පිවිතයේදී ඉහළ කුලවල පිරිස් විසින් පහළ කුලවල ජනතාවගෙන් පහත් මෙහෙකාර සේවා ඉටු කරගෙන ඇති. පොදුවේ ගත් කළ ගොවීම කුලය අඩු කුලවලින් සේවය ලබා ගැනීමට සුදුස්සේස් යැයි සම්මතව පැවති ඇති. අඩු කුල අතර ද, එක් කුලයකට අයත් ව්‍යවකු සේවය ලබා දෙන්නේ තමාට වඩා උසස් කුලවල අයට පමණි. ඇඳුම් පැළපුම්, සේවය සැපයීම පමණක් නොව තමන්ගේ නිවාසවල වහලේ උප සේවලි කිරීමට අයිතිය අහිමි වූ විශාල පිරිසක් ගැමී පළාත්වල පිවත් විය. කුල පිඩානය පසෙකලා නිවහල්ව නැගිමට වාරුවක් වූ නිඛහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේදී පවා පහළ කුල දරුවන්ට අකටුවුතුකම්

නොවුනා ම නොවේ (අයිවන්, 1999; 82). ආරම්භයේදී අධ්‍යාපනය ප්‍රමුඛ කළය ලෙස සැලකුණු ගොවීම කළයටත්, ආර්ථික වෘද්ධිය අත්පත් කරගෙන සිටි කරාව, සලාගම සහ දුරාව වැනි කළවල ජනයා සිටි මූහුදුබඩ ප්‍රදේශවලටත් සීමා විය. අධ්‍යාපනය අහිමිව සිටි පිඩිත කළවල ජනයා පාසල් අධ්‍යාපනයට සම්බන්ධ කර ගැනීමේ ව්‍යාපාරවලට එරෙහිවද බලවත් විරෝධතා ව්‍යාපාර මත විය. ඇතැම් කළවත් ගුරුවරුන් පිඩිත කළවල දරුවන්ට තම සේවය සැපයීමෙන් වැළකී ඇත. තංගල්ල ප්‍රදේශයේ නැකති ගමක දරුවන් පළමු වරට පාසල් එන දිනයේ බැහියම් ඇද පාසලට එමින් සිටියදී සංවිධානාත්මකව මවුන්ට එල්ල කරන ලද පහරිමක් ආගුශයෙන් මත වූ ආරවුලක් පිළිබඳ විස්තරය බුදිස් රයන්ගේ “Caste in Modern Ceylon” නමැති ගුන්තයේ සඳහන් වේ (අයිවන්, 1999; 82). පිඩිත කළවල දරුවන්ට සිය අධ්‍යාපන අයිතිය ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා සඳහා මෙය තිසුළුනකි. ඉහළ වංශවත් කළවල දරුවන් සමග පහළ කළවල දරුවන්ට එකට සිට අධ්‍යාපනය ලබා දීමට ඉහළ කළ පිරිස අකමැති වීම නිසා එක්තරා ප්‍රමාණයකට කළ අනුව බෙදුණු පාසල් ක්‍රමයක් ඇති විය. බොහෝ අවස්ථාවල එක ම පන්තියේ උසස් කළ දරුවන්ට බෙස් බංකු ලබා දී පහළ කළවල දරුවන් බීම ඉන්ද්වා අධ්‍යාපනය දෙන පාසල් ද, විය (අයිවන්, 1999; 82). කළ හේදය යන්තා කෙතරම් ප්‍රබල සංස්කෘතික සාධකයක් ද, කියනොත් බුද්ධාගම වැනි කළ හේදය ප්‍රතික්ෂේප කරන ධර්මයක පවා සංස සංවිධානය සකස්වීම කෙරෙහි කළ ක්‍රමය බලපා ඇත.

මෙම අතර බුතානා යුගයේදී ආරම්භ වූ ධනේශ්වර ක්‍රමය තුළ විවර වූ ව්‍යවසායක ඉඩ ප්‍රස්ථා ප්‍රයෝගනයට ගනීමින් කැපී පෙනෙන ආර්ථික දියුණුවක් හිමිකර ගැනීමට කරාව කළය ප්‍රමුඛ සලාගම, දුරාගම වැනි කළ සමත් වී තිබුණ් ඉංග්‍රීසි ආණ්ඩුව සේම ගොවීම කළයේ ප්‍රධානීන් ද, එම කළවලට අයත් ජනයා තව දුරටත් පහත් කොට සළකන තත්ත්වයකින් කියා කිරීම නිසා උණුසුම් කළ වාද විවාද ගණනාවක් ම රටේ ඇති විය. බුදිස් රයන් පෙන්වා දී ඇති ආකාරයට 19 වන සියවසේ අවසානයේ පටන් 1925 පමණ දක්වා රටේ ඇති වූ ඉතාමත් කුවුක ගැටුම් පැන තැගැනී ජන වර්ග අතර නොව විවිධ කළ වර්ග අතර ය (අයිවන්, 1999; 83).


තවද, නිල තනතුරු ප්‍රදානය කිරීමේදී කළයට බර තබන ස්වභාවයක් විය. පහළ කළයකට අයත් වීම රකියා සඳහා තුසුදුසුකමක් ලෙස සැලකිණි. තිද්සුනක් ලෙස පොලිස් සේවයට තෝරා ගැනීමේදී වහුම්පුර කළයට අයත්වීම තුසුදුසුකමක් ලෙස සළකා ඇත. මෙවන් පසුබිමක් තුළ ඇතැම් පහත් යැයි සම්මතව තිබු කළවලට අයත් ජනයා වාණිජ්‍ය දෙනවාදයත් සමග මුසු වෙමින් ආර්ථික වෘද්ධිය අත්පත් කරගිනිම් උසස් යැයි සම්මත කළවලට අහියෙළ කිරීමට සමත් විය. කාලයාගේ ඇවැමෙන් සමාජය නිවේකරණයට ලක් වීම හරහා කළය ආදි සංස්කෘතික සාධකවලට අනීතයේ තිබු වට්නාකම එකලෙස ම වර්තමානයට ආගමනය වී ද, යන්න පැනයකි. මක් නිසාද යත් කේන්දිය ප්‍රදේශ නාගරීකරණයත් සමග ඉදිරියට ගමන් කිරීමේදී අදවත් පරිධියේ ඇති ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල කළය පමණක් නොව තවත් බොහෝ සංස්කෘතික සාධක සමග එක්තැන් වී ගතානුගතික සාම්ප්‍රදායික පිවින රටාවක් අනුගමනය කරමින් පිවින වේ. මෙවන් පසුබිමක් මත ජන්දායක වර්යාවට කළ සාධකයේ බලපෑම පිළිබඳව විමර්ශනය කිරීම සැබැවින්ම වැදගත්ය.

## ජන්දායක වර්යාව හා කළය

### නියැදිය තුළින් නියෝගනය වූ කළ

පහත ප්‍රස්ථාර අංක 01 තුළින් නිරුපනය වන්නේ නියැදිය තුළ වූ කළ ව්‍යාප්තියයි. 50 දෙනෙකුගෙන් යුත් නියැදියේ තමන්ගේ කළය පිළිබඳ නොදැන්නා ප්‍රතිශතය 10% කි. සම්ක්ෂණය සඳහා දායකත්වය සැපයුවන්ගෙන් බහුතරයක් ගොවීම කළයට අයත් වන අතර එහි ප්‍රතිශතාත්මක අයය 20% කි. නියැදිය තුළ අඩුම කළ ප්‍රතිශතයක් දක්වන්නේ 2% වූ සලාගම කළයයි. 16%ක ප්‍රතිශතයකින් යුත්ත වූ කරාව කළය නියැදිය තුළ සිටින දෙවන විශාලතම අයයක් ගන්නා කළයයි. 6%ක ප්‍රතිශත අයයක් දක්වන කළ ත්‍රිත්වයකි. ඒවා නම් රෝඩ්, නවන්දන්න සහ හකුරු යන කළයයි. එමෙන්ම 4%ක ප්‍රතිශත වට්නාකමක් දක්වන කළ ත්‍රිත්වයක් ද, වේ. ඒවා නම් රදළ, කුඩා සහ රඳා යන කළයයි.

ප්‍රස්ථාර අංක 1: නියැදිය තුළින් නියෝජනය ව කුල



මූලාශ්‍ර : ක්‍රේඩ් සමික්ෂණය, 2016

### එක් එක් කුල ව්‍යාප්ත වී ඇති පළාත්

පහත දැක්වෙන්නේ නියැදිය මගින් නියෝජනය වූ කුලවල පළාත් ව්‍යාප්තියයි. මෙම වගු සටහන නිරික්ෂණය කිරීම මගින් පෙනී යන්නේ නැගෙනහිර සහ උතුරු පළාත්වලින් කිසිදු කුල නියෝජනයක් සිදුව නොමැති ඇති ආකාරයයි. මෙම පළාත් ද්විත්වයේ ම බහුතර ජනතාව දීම්ල වන හෙයින් ද මුවුන්ට ම ආවේණික වූ ඉව්බ කුල බුරුවලියක් පවතින හෙයින් ද, සමික්ෂණය සිදු කරන ලද්දේ සිංහල කුල බුරුවලිය මත පදනම්ව වීම හේතුවෙන් ද, එම පළාත් නියෝජනය නොලැබේමට හේතු වූවා විය හැකිය. මධ්‍යම පළාතේ රඳුලු කුලය වැඩිම නියෝජනයක් වාර්තා කරන අතර දකුණු පළාතේ වැඩි නියෝජනයක් සිදු කරන්නේ කරාව කුලයයි. මෙතෙක් ලංකාවේ පැවති සාම්ප්‍රදායික කුල නියෝජනය සිදු කළ ප්‍රදේශ ද්විත්වයක් වන මධ්‍යම සහ දකුණු පළාත්වල රට ආවේණික වූ කුල ආධිපත්‍ය මෙම සමික්ෂණය තුළින් ද, පෙන්නුම් කෙරේ. එහෙත් රට වෙනස්ව යමින් නියැදිය කුල වූ අති බහුතරයක කුල විවිධත්වයක් බස්නාහිර පළාත තුළින් පෙන්නුම් කරන අතර රඳුලු සහ සළාගම යන කුල හැරෙන්නට අනෙකුත් සියලු ම කුල බස්නාහිර පළාතෙන් නියෝජනය වී ඇත.

වගු අංක 02: කළය සහ ඔවුන් නියෝජනය කරන්නාවූ පළාත

	ම ධ ්‍ය ඡ ණ	ද කු ණු	පළාත								
			නැ ගේ නි ර	ල කු රු	ව ය ම	ල කු රු මැ ද	ලු ව	ස බ ර ග මු	බ ස් නා හි ර	ඒ කු ව	
කු ල ය	නොදුනී	0	1	0	0	0	0	1	1	2	5
	කරාව	0	2	0	0	0	0	0	0	6	8
	රදා	0	0	0	0	0	0	0	0	2	2
	වහුම්පුර	0	0	0	0	1	0	1	1	2	5
	රෝචී	0	0	0	0	1	0	0	0	2	3
	රදාල	2	0	0	0	0	0	0	0	0	2
	කුඩල්	0	0	0	0	0	1	0	0	1	2
	ගොවිගම	1	1	0	0	0	1	1	0	6	10
	නවන්දන්න	0	0	0	0	0	0	0	1	2	3
	ඒදු	0	0	0	0	0	0	0	0	6	6
	සලාගම	0	1	0	0	0	0	0	0	0	1
	හකුරු	0	1	0	0	0	0	0	1	1	3
	වෙනත්	0	0	0	0	0	0	0	0	0	0

මුළාගුය : ක්ෂේත්‍ර සමික්ෂණය 2016


#### ඡන්දදායකයින්ට ඡන්දය භාවිතා කිරීමේදී බලපෑම් කරනු ලබන සාධකවල ස්වභාවය

තිරු ප්‍රස්ථාර අංක 02න් නිරුපණය වන්නේ ඡන්දය ලබා දීමේදී අදාළ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා හේතු වූ සාධක ය. එහිදී පළමු හේතුව ලෙස දැක්වූයේ අදාළ ඡන්ද අපේක්ෂකයා ඡන්දදායකයා අයත් ජන වර්ගයට අයත් වීම (හේතු 1) යන්නයි. මෙම සමික්ෂණයට දායක වූ පිරිස අතුරින් 12%ක් ඔවුන්ගේ ඡන්දය භාවිතා කිරීමේදී මෙය ප්‍රමුඛ සාධකය කරගෙන ඇති. එසේම 20%ක් දෙවැනි හේතුව වූ අදාළ අපේක්ෂකයා තම පළාතට අයත් වීම (හේතු 2) ඡන්දය ලබා දීමේදී සලකා බලා ඇති. තවත් 12%ක් තෙවැනි හේතුව වූ අදාළ අපේක්ෂකයා තම කුලයට අයත් වීම (හේතු 3) යන්න ඡන්දය ලබා දීමේදී අවධානයට ලක් කර ඇති. සමික්ෂණය සඳහා දායක වූ වැඩිම පිරිසක් එනම් 38%ක් ම ඡන්දය ලබා දීමේදී අවධානය යොමු කර ඇත්තේ හතරවැනි හේතුව වෙතයි. එනම් අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාවයි (හේතු 4). තවත් 10%ප්‍රකාශ කරන්නේ ඡන්දය ලබා දීමේදී ඔවුන්ට පවුල් පසුව්මේන් වූ බලපෑම හේතු වූ බවයි (හේතු 5). තවත් 8%ක් වෙනත් ආකාරයේ හේතු (හේතු 6) ඡන්දය භාවිතා කිරීමට හේතු වී ඇති.

මෙහිදී මූලිකවම පෙනී යන්නේ වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ හතරවැනි හේතු (හේතු 4) සාධකය වූ අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්තිවලට යන්නයි. මේ අර්ථයෙන් බලන කළ සමාජයේ බොහෝ දෙනා දේශපාලන වශයෙන් සමාජානුයෝගනය වී ඇති බවක් පෙනී යයි. කෙසේ නමුත් අපගේ සමික්ෂණ මාත්‍යකාව වූ ඡන්දදායක වර්යාව කෙරෙහි කුලය සාධකය බලපෑම් කරන්නේ ද, යන්න මෙම තිරු ප්‍රස්ථාරය කුළින් විමසා බැලීමේදී මතපිටින් එවැන්නක් පැහැදිලිවම දිස් නොවන බව පෙනේ. එහෙත් සමස්තයක් ලෙස අප ඇසු ගැටලුවට

ලබා දුන් පිළිතුරු විමසීමේදී පෙනී ගියේ සාපුරුවම කුලය යන සාධකය පිළිබඳව මත පළ නොකළත් තවදුරටත් පුද්ගල මතෝහාවයන් තුළ කුලය යන සාධකය හ්‍රියාත්මක වන බවයි. ඉහත ප්‍රස්ථාරය ආගුණයෙන් ඒ බව ප්‍රකාශ කළ හැකිය. එනම් සමස්තයක් ලෙස සම්ක්ෂණයට සහභාගී වූ ඇයගෙන් 62%ක් ම හතරවන හේතුව (හේතු 4) හැරුණු විට අනෙකත් හේතු (හේතු 1,2,3,5,6) වලට ප්‍රමුඛත්වය දී ඇත. එම සැම හේතුවක් තුළින් ම සාපුරුව හා වක්‍රාකාරයෙන් ප්‍රකාශ වන්නේ කකුලය නම් වූ සාධකයේ විවිධ සමාජ පැශිකඩ වේ. සාපුරුවම හතරවෙනි හේතුව(හේතු 4) ජන්දය ලබා දැමීමේදී සැලකිල්ලට ලක් කරන පිරිස 38% කි. වචා වැඩි පිරිසකගේ මතය ගොඩනැගීම සඳහා කුලය යන සාධකය වක්‍රාකාරයෙන් හෝ බලපැශකක් සිදු කර ඇති බව මෙහිදී ප්‍රකාශ කළ හැකිය

ප්‍රස්තාර අංක 02: ජන්දය ලබා දීමට හේතු වූ සාධක



தன்னிடய லெங் கீமேட் ஹெந் வி சூடிகு

## මොශය: ක්‍රේත්‍ය සමික්ෂණය

**ශන්දදායක වරයාවේදී කිල සාධකය: අධ්‍යාපන මට්ටම හා වයස මට්ටම අනුව**

වගු සටහන් 03 මගින් නිරුපණය වන්නේ පුද්ගලයක ලබා ඇති අධ්‍යාපන මට්ටම මත මුහුගේ හේ ඇයගේ ජන්ද හාවතාව සිදුවින ආකාරය පිළිබඳයි. මෙහිදී අධ්‍යාපන මට්ටම 05ක් යටතේ කරුණු විමසා සිටි අතර ජන්දය ලබා දීමේදී ඔවුන්ගේ මත්‍යාපය අදාළ අපේක්ෂකයාට ලබා දීම සඳහා හේතු වූ ආසන්නත ම සාධකය පිළිබඳව විමසීමට ලක් කරන ලදී. එම සාධක වශයෙන් පළමු සාධකය ලෙස දැක්වූයේ අදාළ ජන්ද අපේක්ෂකයා මෙයෙන් ජන වර්ගයට අයත් වීම (හේතු 1) යන්නයි. අදාළ අපේක්ෂකයා තම පළාතට අයත් වීම(හේතු 2) දෙවැනි සාධකය විය. තෙවැනි සාධකය වූයේ අදාළ අපේක්ෂකයා තම කුලයට අයත් වීම (හේතු 3) යන්නයි. හතරවැනි සාධකය නම් අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාවයි (හේතු 4). පවුල් පසුව්මින් වන බලපෑම (හේතු 5) පස් වැනි

සාධකය ලෙසත් වෙනත් ආකාරයේ හේතු (හේතු 6) වැනි සාධකය ලෙසත් සටහන් කර තොරතුරු විමසා ඇත.

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවන්ගේ ජන්ද හාවිතාව කුළ කුළ සාධකය (හේතු 3) මත ජන්දය හාවිතා කළ ප්‍රතිශතය 4% (සංඛ්‍යාව 02) කි. උසස් පෙළ සමත් හා උසස් අධ්‍යාපනය හඳුරන පුද්ගලයන්ගේ ජන්ද හාවිතාව කුළ කුළ සාධකය (හේතු 3) මත ජන්දය හාවිතා කළ ප්‍රතිශතය 4% (සංඛ්‍යාව 02) කි. උසස් අධ්‍යාපනය හඳුරන බහුතරයගේ මතය වී ඇත්තේ ජන්දය හාවිතාවේදී අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාව (හේතු 4) පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. සමස්තයක් ලෙස තම ජන්ද හාවිතාවේදී අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාව (හේතු 4) පිළිබඳව අවධානය යොමු කළ යුතුය යන ස්ථාවරයේ අට පන්තිය සමත් ප්‍රතිශතය 4% ක් ද, සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 6% ක් ද, උසස් පෙළ සමත් ප්‍රතිශතය 4% ක් ද, උසස් අධ්‍යාපනය හඳුරන ප්‍රතිශතය 24% ක් ද, සිවේ. ප්‍රතිශතාත්මකව 38% කගේම ජන්ද හාවිතාව කුළින් නිරුපණය වන්නේ අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාවට (හේතු 4) ප්‍රමුඛත්වය දිය යුතු බවයි. සම්ක්ෂණ මාත්‍යකාව වූ ජන්දදායක වර්යාව කෙරෙහි කුළය සාධකය බලපැමි කරන්නේද යන්න මෙම වගුව කළින් විමසා බැලීමේදී මත්පිටින් එවැන්නක් පැහැදිලිව දිස් තොවන බව පෙනීනි. මක් නිසාද මෙහි සංඛ්‍යාත්මකව බහුතරයකගේ මතය වී ඇත්තේ ජන්ද හාවිතාවේදී අන් සාධකවල වචා අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාව (හේතු 4) පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

එහෙත් සමස්තයක් ලෙස අප ඇසු ගැටුපුවට ලබා දුන් පිළිතුරු විමසීමේදී පෙනී ගියේ සංඡ්‍රව ම කුළය යන සාධකය පිළිබඳව මත පළ තොකළත් තව දුරටත් පුද්ගල විත්ත සන්නානය කුළින් කුළය යන සාධකය ඉවත්ව ගොස් නැති බවයි. ඉහත වගුව ආගුරෙයන් ඉතා සූක්ෂමව දත්ත විශ්ලේෂණය කිරීමේදී ඒ බව තහවුරු විය. එනම් සමස්තයක් ලෙස සම්ක්ෂණයට සහභාගී වූවන්ගෙන් 62%ක්ම හතරවෙනි සාධකය (හේතු 4) හැරුණු විට අනෙකුත් හේතු වලට (1,2,3,5,6) ප්‍රමුඛත්වය දී ඇත. අදාළ අපේක්ෂකයා සතු ප්‍රතිපත්ති මාලාවට (හේතු 4) ප්‍රමුඛත්වය දිය යුතු බව ප්‍රකාශ කර ඇත්තේ 38% ක් පමණි. වචා වැඩි ප්‍රතිශතයක් එනම් 62% ක්ම එම මතය ගොඩනැගීම සඳහා කුළය යන සාධකය වත්‍යාකාරයෙන් හෝ බලපැමක් සිදු කර ඇති බව මෙහිදී ප්‍රකාශ කළ හැකිය. මේ සැම හේතුවක් කුළින් ම සංඡ්‍රව හා වත්‍යාකාරයෙන් ප්‍රකාශ වන්නේ කුළය නම් වූ සාධකයේ විවිධ සමාජ පැතිකඩ වේ. කෙසේවෙතත්, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවන්ට වචා උසස් අධ්‍යාපනය හඳුරන පිරිසගේ තම දේශපාලන මතවාද කුළ ගතානුගතික ස්වභාවයකට වචා ප්‍රගතයිලි මත පළ කිරීමක් දැක ගන්නට හැකි විය. ඒ අනුව ඔවුන්ගේ ජන්ද හාවිතාව පිළිබඳ මතවාදය සැම සාධකයක් කුළින් ම නිරුපණය වී ඇති ආකාරය දැක ගත හැකිය. මේ අනුව පුද්ගලයකුගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමග ඔවුන් ලබා ගන්නා දැනුම, සමාජමය වටිනාකම් සහ දේශපාලන සමාජානුයෝගනය විසින් සිය දේශපාලන මතවාදය, ජන්දදායක වර්යාව ගොඩනගා ගැනීමට ඔවුනු පෙළමෙන ආකාරය නිරුපණය වේ.

වගු අංක 03: අධ්‍යාපන මට්ටම සහ ජන්දය භාවිතා කිරීමට පදනම වූ හේතු

අධ්‍යාපන මට්ටම	ඡන්දය ලබා දීමට හේතු වූ සාධක						එකතුව
	හේතු 1	හේතු 2	හේතු 3	හේතු 4	හේතු 5	හේතු 6	
8 සමත්	ප්‍රාථමික සංඛ්‍යාව	1	1	2	0	1	0 5
	අධ්‍යාපනය ප්‍රතිශතය %	2.0%	2.0%	4.0%	0.0%	2.0%	0.0% 10.0%
	සංඛ්‍යාව	0	4	0	2	0	1 7
	ප්‍රතිශතය %	0.0%	8.0%	0.0%	4.0%	0.0%	2.0% 14.0%
	සා/පෙළ සමත්	සංඛ්‍යාව	1	2	0	3	0 6
	ප්‍රතිශතය %	2.0%	4.0%	0.0%	6.0%	0.0%	0.0% 12.0%
උ/පෙළ සමත්	සංඛ්‍යාව	2	1	2	2	1	1 9
	ප්‍රතිශතය %	4.0%	2.0%	4.0%	4.0%	2.0%	2.0% 18.0%
	උසස්	සංඛ්‍යාව	2	2	2	12	3 23
එකතුව	අධ්‍යාපනය ප්‍රතිශතය %	4.0%	4.0%	4.0%	24.0%	6.0%	4.0% 46.0%
	සංඛ්‍යාව	6	10	6	19	5	4 50
	ප්‍රතිශතය %	12.0%	20.0%	12.0%	38.0%	10.0%	8.0% 100%

මූලාශ්‍රය : ක්ෂේත්‍ර සමික්ෂණය 2016

පහත වගු සටහන් 04 මගින් නිරුපණය වන්නේ ඡන්ද හිමියකු ලෙස සැලකු වර්ෂයේ පටන් මේ දක්වා පැවති මැතිවරණවලට සහභාගි වී ඡන්දය භාවිතා කිරීමේදී ඔබ කුලය යන සාධකය මත පිහිටා කටයුතු කළේද? යන ප්‍රශ්නයට එක් එක් වයස් කාණ්ඩවලින් ලබුණු පිළිතුරුයි. මෙහිදී වයස් කාණ්ඩ හතරක් යටතේ සමික්ෂණ කටයුතු සිදු කළ අතර අදාළ ගැටුවට පිළිතුරු වශයෙන් ඔව්, නැතු සහ ඇතැම් විට යන තෝරා ගැනීම් ලබා දුණි. මෙහිදී 18-28 ත් අතර තාරුණ්‍යයේ පසුවන පිරිස් තම ඡන්දය භාවිතා කිරීමේදී කුලය යන සාධකය පිළිබඳව තිසිදු තැකීමක් සිදු කර නොමැති බව පෙනී යයි. මක් නිසා ද, කුලය යන සාධකය මත පිහිටා පසුගිය මැතිවරණ වලදී ඡන්දය භාවිතා කළේ ද, යන ගැටුවට සාපුරුම 42%ක් (සංඛ්‍යාව 21) 'නැතු' යන පිළිතුර ලබා දී තිබේ. 29-38 ත් අතර වයස් කාණ්ඩයේ 8%ක් (සංඛ්‍යාව 04) 'අතැම් විට' යන පිළිතුර ලබා දී ඇති අතර 4%ක් (සංඛ්‍යාව 02) 'නැතු' පිළිතුර ලබා දී තිබේ. කෙසේ නමුත් සමස්තයක් ලෙස ගෙන විමසීමේ දී තාරුණ්‍යයේ සිට කුමයෙන් ජේජ්‍යා පුද්ගලයන් බවට පත්වීමේ දී කුලය සාධකය මත බර තබා මැතිවරණ හමුවේ තීන්දු තීරණ ගෙන ඇති ආකාරයක් නිරුපණය වේ. අනෙක් කරුණ නම් 'අතැම් විට' යන පිළිතුර තුළ කුලයට බර තබු යම් ආක්ල්පයක් ගැබී වී ඇති ආකාරයක් පිළිබඳ සේරානයක් දී කටයුතු කරන බවයි.

එම අනුව 'අතැම් විට' යන පිළිතුර තුළ බොහෝ විට 'ම්වි' යන අර්ථය නිරුපණය වේ. එසේ නම් 'අතැම් විට' යන පිළිතුර හරහා ව්‍යාකාරයෙන් ඔවුන් කුලය මත පදනම්ව ඡන්දය භාවිතා කළ බව ප්‍රකාශ වේ. අවුරුදු 51-60 වයස් කාණ්ඩය තුළ 2% ක් (සංඛ්‍යාව 06) කුලය මත පිහිටා කටයුතු කර ඇති අතර 6% ක් (සංඛ්‍යාව 03) පමණක් සාපුරුව ම කුලය සාධකය ප්‍රතික්ෂේප කර තිබේ. සමස්ත වගුව දෙස බැලීමේදී පෙනී යන්නේ තරුණ ප්‍රජාවට වඩා පරිණත ප්‍රජාව කුලය සාධකයට ප්‍රමුඛ සේරානයක් දී කටයුතු කරන බවයි.

වගු අංක 04: ජන්දය භාවිතා කිරීමේදී කුල සාධකය පිළිබඳව වන අවධානය (වයස් මට්ටම අනුව)

වයස් අව්‍යාපිතය	කුල සාධකය සැලකිල්ලට ගැනීම			එකතුව
	ඩිචි	නැති	අැතැම් විට	
18-28	සංඛ්‍යාව	0	21	23
	ප්‍රතිශතය %	0.0%	42.0%	46.0%
29-38	සංඛ්‍යාව	0	2	6
	ප්‍රතිශතය %	0.0%	4.0%	12.0%
39-50	සංඛ්‍යාව	0	8	11
	ප්‍රතිශතය %	0.0%	16.0%	22.0%
51-60	සංඛ්‍යාව	1	3	10
	ප්‍රතිශතය %	2.0%	6.0%	20.0%
එකතුව		1 2.0%	34 68.0%	50 100.0%

මූලාශ්‍රය: ක්‍රේඩිත්‍රු සම්ක්ෂණය, 2016

## නිගමනය

ජන්දයක වර්යාලේදී කුලය සාධකයේ බලපෑම නමැති මාත්‍රකාවට අදාළව විශ්ව විද්‍යාල ප්‍රජාව ඇසුරින් සිදු කරන ලද පර්යේෂණය තුළින් පැහැදිලි වන්නේ ජන්දයක වර්යාව කෙරෙහි කුලය නමැති සංස්කෘතික සාධනය සාධනීය බලපෑමක් සිදු කර නොමැති බවයි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ප්‍රශ්නාවලිය ලබා දුන් විද්‍යාප්‍රයිතින්ගෙන් බොහෝ පිරිසක් කුලය නමැති සාධකය කෙරෙහි එතරම් විශේෂ සැලකිල්ලක් නොදක්වන බව පෙනී ගිය අතර කුලය පිළිබඳ මුවන්ගේ අදහස් අප ප්‍රශ්නාවලිය තුළ සඳහන් කර තිබුණි. මේ අනුව තුළන පරම්පරාව කුලය යන සාධකය පිළිබඳ වැඩි තාක්ෂණික තුළක් නොදක්වන බව නිගමනය කිරීමට හැකි වූ නමුත් අනාධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් ප්‍රශ්නාවලිය තුළ කුලය පිළිබඳ යම් සැලකිල්ලක් දක්වා ඇති බවක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව වැඩිහිටි පරම්පරාව (39-60 ට වැඩි) කුලය පිළිබඳ තවදුරටත් යම් අදහසක් දරන බව පෙනී යයි. කෙසේ නමුත් විශ්වවිද්‍යාල භූමිය තුළින් පමණක් අප විසින් මෙම තොරතුරු රස් කිරීම හේතුවෙන් එහි යම් දුර්වලතා මතු වූ බව වාර්තාව සකස් කිරීමේදී පෙනී ගිය අතර උප සංස්කෘතියෙන් බැහැරව මහා සමාජය තුළ (විශේෂයෙන් ග්‍රමීය ප්‍රදේශ තුළ) මෙම පර්යේෂණය සිදු කළේ නම මෙම නිගමන වෙනස් වීමට ඉඩකඩ පවතී. කෙසේ නමුත් විශ්වවිද්‍යාල භූමිය තුළින් රස් කරගත් තොරතුරුවලට අනුව කුලය නමැති සංස්කෘතික සාධකය ජන්දයක වර්යාව කෙරෙහි සාධනීය බලපෑමක් සිදු නොකරන බව පැහැදිලි වේ. අවසන් වශයෙන් නිගමනය කළ හැක්කේ; කුලය නමැති සාධකයට තුළන සමාජීය වට්නාකම යම්කාක් දුරට අඩු මට්ටමක පැවතියන් පුද්ගල මත්ස්‍යාවයන් තුළින් එය තවදුරටත් විද්‍යාමාන වන බවයි.

## ආණ්ඩුක ගුන්ථ

අධිවන්, වි., 1990. ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබෑම, නුගේගොඩ : දුර්ගා ප්‍රකාශන.

අධිවන්, වි., 2012. අර්ථදෙශී අන්දරය 1815 යටත් විෂිත යුතුයේ සිට 2009 රෝම් යුද්දයේ අවසානය දක්වා, මහරගම : රාජය ප්‍රකාශන

අධිවන්, වි., 1999. නිදහස ජාතින ඒකාග්‍රතාව හා දේශපාලනයේ ප්‍රවීල් පොරය, රත්මලාන : නත්ත්ත මාර්සිංහ අනුස්මරණ ගුන්ථ ප්‍රකාශන පදනම

ගුණවර්ධන, පී., 2004. ප්‍රතිඵල ගම්මානවචනය ප්‍රරාවිද්‍යා විමර්ශනයක්, ජා ඇල: සමන්ති පොත් ප්‍රකාශකයෝ.

නොක්ස්, ආර්., 1909. එදා හෙලුදීව, කොළඹ: ඇම්.චී. ගුණසේන සහ සමාගම.

දුමයන්ති, එන්., 2006. ශ්‍රී ලංකාවේ දේශපාලන සහභාගිත්වය තුළ කුල සාධකයේ බලපෑම. සංස්.

අමරසේකර.චී., සහ දිසානායක. ආර්., ඉදුවර, වරකාපොල, ආරිය ප්‍රකාශන.

පිරිස්, ආර්., 1964. උබිරට සීංහල සමාජ සංවිධානය, කොළඹ: සමන් ප්‍රකාශකයෝ.

හඳාරගම, එස්., 2013. දේශපාලන සමාජ විද්‍යාව I කොටස, බත්තරමුල්ල: සම්ර ප්‍රකාශන.

Jabbar,S., 2005.*Does caste matter; A study of caste and poverty in Sinhalese society,*

Colombo: Center for poverty analysis.

[www.lankane.ws](http://www.lankane.ws)